

بِسْمِ اللّٰهِ الرَّحْمٰنِ الرَّحِیْمِ



ޖުމްހޫރިއްޔާގެ ސަރުކާރުގެ ގެޒެޓް
މިއަހަރުގެ ދަށުން

ގަވާއިދު ޖަހާ ސަރުކާރުގެ ޅަނދު

TAT-CA-G/2020/028

ގަވާއިދު ޖަހާ ސަރުކާރުގެ ޅަނދު

1057315 | ޖުމްހޫރިއްޔާގެ ސަރުކާރުގެ ގެޒެޓް | ޖުމްހޫރިއްޔާގެ ސަރުކާރުގެ ގެޒެޓް 2022

ގަވާއިދު ޖަހާ ސަރުކާރުގެ ޅަނދު: ޖުމްހޫރިއްޔާގެ ސަރުކާރުގެ ގެޒެޓް 2022

ގަވާއިދު ޖަހާ ސަރުކާރުގެ ޅަނދު: 23 ޖުމްހޫރިއްޔާގެ ސަރުކާރުގެ ގެޒެޓް 2022

18 ޖުމްހޫރިއްޔާގެ ސަރުކާރުގެ ގެޒެޓް 2022



දරණයේ දැනුම් දීම

1057315/AUDN-GST/MDC/2017/02

උදෙසා බදු සටහන:

1057315/AUDN-GST/MDC/2018/04

24 ජූනි 2017

දැනුම් දීමේ (විකුණු කිරීමේ) බදු:

27 ජූනි 2018

5 ඔක්තෝබර් 2015 සිට 31 ජූනි 2018

උදෙසා බදු දීම:

උදෙසා:

උදෙසා:

1057315/NOTA-GGST/MDC/2020/01

උදෙසා බදු දීමේ (විකුණු කිරීමේ) බදු:

CBD-CN/GST/2017/299

දැනුම් දීමේ බදු සටහන:

[Redacted]

උදෙසා බදු දීමේ (විකුණු කිරීමේ) බදු:

[Redacted]

8 ජූනි 2020

දැනුම් දීමේ බදු සටහන:

උදෙසා බදු දීමේ (විකුණු කිරීමේ) බදු:

19 ජූනි 2020

දැනුම් දීමේ බදු සටහන:

19 ජූනි 2020

දැනුම් දීමේ බදු සටහන:

[Redacted]

දැනුම් දීමේ බදු සටහන:

[Redacted]

17 ජූනි 2020

දැනුම් දීමේ බදු සටහන:

උදෙසා බදු දීමේ (විකුණු කිරීමේ) බදු:

දැනුම් දීමේ බදු සටහන:

220-OA/2020/026

දැනුම් දීමේ (විකුණු කිරීමේ) බදු:

30 ජූනි 2020

දැනුම් දීමේ බදු සටහන:

[Redacted]

දැනුම් දීමේ බදු සටහන:

[Redacted]

උදෙසා බදු දීමේ (විකුණු කිරීමේ) බදු:

දැනුම් දීමේ බදු සටහන:

දැනුම් දීමේ:

[Redacted]

දැනුම් දීමේ බදු සටහන:

දැනුම් දීමේ බදු සටහන:

44 වන දිනේ දැනුම් දීමේ බදු සටහන:

දැනුම් දීමේ:

220-OA/2020/026

දැනුම් දීමේ බදු සටහන:

17 ජූනි 2020

දැනුම් දීමේ බදු සටහන:



ጠቅላይ ልማት ቤት የጠቅላይ ልማት ቤት አገልግሎት ማስጠበቅ ስልጠና መደብ

የሰነድ ሰነድ

ገንዘብ ስለመጠቀም ለማረጋገጥ (ገንዘብ) የሚያስፈልገውን ገንዘብ ለማግኘት ይህ ስልጠና በጠቅላይ ልማት ቤት ይሰጣል።

6. የሰነድ ሰነድ ስልጠና ለሚፈጸምበት ጊዜ ለማረጋገጥ የሚያስፈልገውን ገንዘብ ለማግኘት ይህ ስልጠና በጠቅላይ ልማት ቤት ይሰጣል።

7. (ለ) ጠቅላይ ልማት ቤት የሰነድ ሰነድ ስልጠና ለሚፈጸምበት ጊዜ ለማረጋገጥ የሚያስፈልገውን ገንዘብ ለማግኘት ይህ ስልጠና በጠቅላይ ልማት ቤት ይሰጣል።

8. (ለ) የሰነድ ሰነድ ስልጠና ለሚፈጸምበት ጊዜ ለማረጋገጥ የሚያስፈልገውን ገንዘብ ለማግኘት ይህ ስልጠና በጠቅላይ ልማት ቤት ይሰጣል።

9. (ለ) የሰነድ ሰነድ ስልጠና ለሚፈጸምበት ጊዜ ለማረጋገጥ የሚያስፈልገውን ገንዘብ ለማግኘት ይህ ስልጠና በጠቅላይ ልማት ቤት ይሰጣል።



nothing in; you imply nothin, but you look fairly at what is said and at what is said clearly and that is the tax.” (Page 6)

Vodafone International Holdings B.V. v. Union of India ¹⁵ (2012) 6 SCC 613

“...the task of the Revenue is to ascertain the legal nature of the transaction and, while doing so, it has to look at the entire transaction holistically and not to adopt a dissecting approach.” (Page 21)

“Power to impose tax is essentially a legislative function which finds in its expression Article 265 of the Constitution of India. Article 265 states that no tax shall be levied except by authority of law. Further, it is also well settled that the subject is not to be taxed without clear words for that purpose; and also that every Act of Parliament must be read according to the natural construction of its words.” (Page 94)

دراستی، فیڈریشن کی تمام تر باتوں پر اس کی نظر پڑتی ہے اور اس سے اس کی رائے بنتی ہے۔

15. (و) جی۔ ایچ۔ ایم۔ پی کی رائے میں، جی۔ ایچ۔ ایم۔ پی کی رائے میں، اس سے اس کی رائے بنتی ہے اور اس سے اس کی رائے بنتی ہے۔

اس سے اس کی رائے بنتی ہے اور اس سے اس کی رائے بنتی ہے۔ اس سے اس کی رائے بنتی ہے اور اس سے اس کی رائے بنتی ہے۔ اس سے اس کی رائے بنتی ہے اور اس سے اس کی رائے بنتی ہے۔

16. ٹیکس کی صورت میں: جی۔ ایچ۔ ایم۔ پی کی رائے میں، اس سے اس کی رائے بنتی ہے اور اس سے اس کی رائے بنتی ہے۔

اس سے اس کی رائے بنتی ہے اور اس سے اس کی رائے بنتی ہے۔ اس سے اس کی رائے بنتی ہے اور اس سے اس کی رائے بنتی ہے۔ اس سے اس کی رائے بنتی ہے اور اس سے اس کی رائے بنتی ہے۔

17. (ر) فیڈریشن کی رائے میں، اس سے اس کی رائے بنتی ہے اور اس سے اس کی رائے بنتی ہے۔

اس سے اس کی رائے بنتی ہے اور اس سے اس کی رائے بنتی ہے۔ اس سے اس کی رائے بنتی ہے اور اس سے اس کی رائے بنتی ہے۔ اس سے اس کی رائے بنتی ہے اور اس سے اس کی رائے بنتی ہے۔



19.4 : 20152 : 3015555

20 : 20152 : 3015555

20 : 20152 : 3015555

20 : 20152 : 3015555



20 : 20152 : 3015555

29.2

39



... 97 ...

36. ...

37. (A) TR-2015/A2 ... 43 ... 84 ... 19 ... 24 ...

TR-2015/A2 ...

24 ... 4/2011 ...



3. فرسٹ ٹائم، ایسوسی ایٹڈ سٹریٹجی ڈیولپمنٹ پرائیویٹ لمیٹڈ 220-OA/2020/026 کے تحت اسٹیٹس سرکاری سروس کے ذریعے سروسز فراہم کرنے والی ایسوسی ایٹڈ سٹریٹجی، جو کہ سٹیٹس ڈیولپمنٹ پرائیویٹ لمیٹڈ کے ذریعے 44 ویں آرڈر کے تحت سروسز فراہم کرنا شروع کی گئی تھیں، ان کے سروسز فراہم کرنے سے روکا گیا اور 30 اگست 2020 کے بعد اس کے بعد اس کے سروسز فراہم کرنے سے روکا گیا۔

4. آئی سی سی کے ذریعے فراہم کیے جانے والے سروسز کے لیے فریڈم آف انفارمیشن ایکٹ کے تحت درخواستیں کی گئیں اور ان کے لیے درخواستیں منظور کی گئیں۔ ایسوسی ایٹڈ سٹریٹجی کے ذریعے فراہم کیے جانے والے سروسز کے لیے 40 ویں آرڈر کے تحت سروسز فراہم کرنے سے روکا گیا اور ان کے سروسز فراہم کرنے سے روکا گیا۔ ایسوسی ایٹڈ سٹریٹجی کے ذریعے فراہم کیے جانے والے سروسز کے لیے 40 ویں آرڈر کے تحت سروسز فراہم کرنے سے روکا گیا اور ان کے سروسز فراہم کرنے سے روکا گیا۔ ایسوسی ایٹڈ سٹریٹجی کے ذریعے فراہم کیے جانے والے سروسز کے لیے 40 ویں آرڈر کے تحت سروسز فراہم کرنے سے روکا گیا اور ان کے سروسز فراہم کرنے سے روکا گیا۔

● ایسوسی ایٹڈ سٹریٹجی کے ذریعے فراہم کیے جانے والے سروسز کے لیے فریڈم آف انفارمیشن ایکٹ کے تحت درخواستیں کی گئیں اور ان کے لیے درخواستیں منظور کی گئیں۔ (جی ڈی آر کے تحت سروسز) اور فریڈم آف انفارمیشن ایکٹ کے تحت سروسز فراہم کرنے سے روکا گیا اور ان کے سروسز فراہم کرنے سے روکا گیا۔

● ایسوسی ایٹڈ سٹریٹجی کے ذریعے فراہم کیے جانے والے سروسز کے لیے فریڈم آف انفارمیشن ایکٹ کے تحت درخواستیں کی گئیں اور ان کے لیے درخواستیں منظور کی گئیں۔

فریڈم آف انفارمیشن ایکٹ

5. فرسٹ ٹائم، ایسوسی ایٹڈ سٹریٹجی ڈیولپمنٹ پرائیویٹ لمیٹڈ کے ذریعے فراہم کیے جانے والے سروسز کے لیے فریڈم آف انفارمیشن ایکٹ کے تحت درخواستیں کی گئیں اور ان کے لیے درخواستیں منظور کی گئیں۔ ایسوسی ایٹڈ سٹریٹجی کے ذریعے فراہم کیے جانے والے سروسز کے لیے فریڈم آف انفارمیشن ایکٹ کے تحت درخواستیں کی گئیں اور ان کے لیے درخواستیں منظور کی گئیں۔ ایسوسی ایٹڈ سٹریٹجی کے ذریعے فراہم کیے جانے والے سروسز کے لیے فریڈم آف انفارمیشن ایکٹ کے تحت درخواستیں کی گئیں اور ان کے لیے درخواستیں منظور کی گئیں۔

6. ایسوسی ایٹڈ سٹریٹجی کے ذریعے فراہم کیے جانے والے سروسز کے لیے فریڈم آف انفارمیشن ایکٹ کے تحت درخواستیں کی گئیں اور ان کے لیے درخواستیں منظور کی گئیں۔ (Tax) کے تحت سروسز فراہم کرنے سے روکا گیا اور ان کے سروسز فراہم کرنے سے روکا گیا۔



ރާއްޖޭގެ ޖިއާރީއަތުގެ ޖަލްދުގައި ބަޔާންކުރި ގާނޫނުގެ ދަށުން ދިވެހިސަރުކާރުގެ ގެޒެޓްގައި ބަޔާންކުރި ގާނޫނުގެ ދަށުން ރާއްޖޭގެ ޖިއާރީއަތުގެ ޖަލްދުގައި ބަޔާންކުރި ގާނޫނުގެ ދަށުން ދިވެހިސަރުކާރުގެ ގެޒެޓްގައި ބަޔާންކުރި ގާނޫނުގެ ދަށުން

Revenue Assessed based on Bank) ރާއްޖޭގެ ޖިއާރީއަތުގެ ޖަލްދުގައި ބަޔާންކުރި ގާނޫނުގެ ދަށުން ދިވެހިސަރުކާރުގެ ގެޒެޓްގައި ބަޔާންކުރި ގާނޫނުގެ ދަށުން ރާއްޖޭގެ ޖިއާރީއަތުގެ ޖަލްދުގައި ބަޔާންކުރި ގާނޫނުގެ ދަށުން

(credit) ރާއްޖޭގެ ޖިއާރީއަތުގެ ޖަލްދުގައި ބަޔާންކުރި ގާނޫނުގެ ދަށުން ދިވެހިސަރުކާރުގެ ގެޒެޓްގައި ބަޔާންކުރި ގާނޫނުގެ ދަށުން ރާއްޖޭގެ ޖިއާރީއަތުގެ ޖަލްދުގައި ބަޔާންކުރި ގާނޫނުގެ ދަށުން

22. ރާއްޖޭގެ ޖިއާރީއަތުގެ ޖަލްދުގައި ބަޔާންކުރި ގާނޫނުގެ ދަށުން ދިވެހިސަރުކާރުގެ ގެޒެޓްގައި ބަޔާންކުރި ގާނޫނުގެ ދަށުން ރާއްޖޭގެ ޖިއާރީއަތުގެ ޖަލްދުގައި ބަޔާންކުރި ގާނޫނުގެ ދަށުން

ރާއްޖޭގެ ޖިއާރީއަތުގެ ޖަލްދުގައި ބަޔާންކުރި ގާނޫނުގެ ދަށުން ދިވެހިސަރުކާރުގެ ގެޒެޓްގައި ބަޔާންކުރި ގާނޫނުގެ ދަށުން ރާއްޖޭގެ ޖިއާރީއަތުގެ ޖަލްދުގައި ބަޔާންކުރި ގާނޫނުގެ ދަށުން

ރާއްޖޭގެ ޖިއާރީއަތުގެ ޖަލްދުގައި ބަޔާންކުރި ގާނޫނުގެ ދަށުން ދިވެހިސަރުކާރުގެ ގެޒެޓްގައި ބަޔާންކުރި ގާނޫނުގެ ދަށުން ރާއްޖޭގެ ޖިއާރީއަތުގެ ޖަލްދުގައި ބަޔާންކުރި ގާނޫނުގެ ދަށުން

ރާއްޖޭގެ ޖިއާރީއަތުގެ ޖަލްދުގައި ބަޔާންކުރި ގާނޫނުގެ ދަށުން ދިވެހިސަރުކާރުގެ ގެޒެޓްގައި ބަޔާންކުރި ގާނޫނުގެ ދަށުން ރާއްޖޭގެ ޖިއާރީއަތުގެ ޖަލްދުގައި ބަޔާންކުރި ގާނޫނުގެ ދަށުން

ރާއްޖޭގެ ޖިއާރީއަތުގެ ޖަލްދުގައި ބަޔާންކުރި ގާނޫނުގެ ދަށުން ދިވެހިސަރުކާރުގެ ގެޒެޓްގައި ބަޔާންކުރި ގާނޫނުގެ ދަށުން ރާއްޖޭގެ ޖިއާރީއަތުގެ ޖަލްދުގައި ބަޔާންކުރި ގާނޫނުގެ ދަށުން

ރާއްޖޭގެ ޖިއާރީއަތުގެ ޖަލްދުގައި ބަޔާންކުރި ގާނޫނުގެ ދަށުން ދިވެހިސަރުކާރުގެ ގެޒެޓްގައި ބަޔާންކުރި ގާނޫނުގެ ދަށުން ރާއްޖޭގެ ޖިއާރީއަތުގެ ޖަލްދުގައި ބަޔާންކުރި ގާނޫނުގެ ދަށުން

ރާއްޖޭގެ ޖިއާރީއަތުގެ ޖަލްދުގައި ބަޔާންކުރި ގާނޫނުގެ ދަށުން ދިވެހިސަރުކާރުގެ ގެޒެޓްގައި ބަޔާންކުރި ގާނޫނުގެ ދަށުން ރާއްޖޭގެ ޖިއާރީއަތުގެ ޖަލްދުގައި ބަޔާންކުރި ގާނޫނުގެ ދަށުން

ރާއްޖޭގެ ޖިއާރީއަތުގެ ޖަލްދުގައި ބަޔާންކުރި ގާނޫނުގެ ދަށުން ދިވެހިސަރުކާރުގެ ގެޒެޓްގައި ބަޔާންކުރި ގާނޫނުގެ ދަށުން ރާއްޖޭގެ ޖިއާރީއަތުގެ ޖަލްދުގައި ބަޔާންކުރި ގާނޫނުގެ ދަށުން

23. ރާއްޖޭގެ ޖިއާރީއަތުގެ ޖަލްދުގައި ބަޔާންކުރި ގާނޫނުގެ ދަށުން ދިވެހިސަރުކާރުގެ ގެޒެޓްގައި ބަޔާންކުރި ގާނޫނުގެ ދަށުން ރާއްޖޭގެ ޖިއާރީއަތުގެ ޖަލްދުގައި ބަޔާންކުރި ގާނޫނުގެ ދަށުން

ރާއްޖޭގެ ޖިއާރީއަތުގެ ޖަލްދުގައި ބަޔާންކުރި ގާނޫނުގެ ދަށުން ދިވެހިސަރުކާރުގެ ގެޒެޓްގައި ބަޔާންކުރި ގާނޫނުގެ ދަށުން ރާއްޖޭގެ ޖިއާރީއަތުގެ ޖަލްދުގައި ބަޔާންކުރި ގާނޫނުގެ ދަށުން

ރާއްޖޭގެ ޖިއާރީއަތުގެ ޖަލްދުގައި ބަޔާންކުރި ގާނޫނުގެ ދަށުން ދިވެހިސަރުކާރުގެ ގެޒެޓްގައި ބަޔާންކުރި ގާނޫނުގެ ދަށުން ރާއްޖޭގެ ޖިއާރީއަތުގެ ޖަލްދުގައި ބަޔާންކުރި ގާނޫނުގެ ދަށުން

ރާއްޖޭގެ ޖިއާރީއަތުގެ ޖަލްދުގައި ބަޔާންކުރި ގާނޫނުގެ ދަށުން ދިވެހިސަރުކާރުގެ ގެޒެޓްގައި ބަޔާންކުރި ގާނޫނުގެ ދަށުން ރާއްޖޭގެ ޖިއާރީއަތުގެ ޖަލްދުގައި ބަޔާންކުރި ގާނޫނުގެ ދަށުން

ރާއްޖޭގެ ޖިއާރީއަތުގެ ޖަލްދުގައި ބަޔާންކުރި ގާނޫނުގެ ދަށުން ދިވެހިސަރުކާރުގެ ގެޒެޓްގައި ބަޔާންކުރި ގާނޫނުގެ ދަށުން ރާއްޖޭގެ ޖިއާރީއަތުގެ ޖަލްދުގައި ބަޔާންކުރި ގާނޫނުގެ ދަށުން

24. ރާއްޖޭގެ ޖިއާރީއަތުގެ ޖަލްދުގައި ބަޔާންކުރި ގާނޫނުގެ ދަށުން ދިވެހިސަރުކާރުގެ ގެޒެޓްގައި ބަޔާންކުރި ގާނޫނުގެ ދަށުން ރާއްޖޭގެ ޖިއާރީއަތުގެ ޖަލްދުގައި ބަޔާންކުރި ގާނޫނުގެ ދަށުން

ރާއްޖޭގެ ޖިއާރީއަތުގެ ޖަލްދުގައި ބަޔާންކުރި ގާނޫނުގެ ދަށުން ދިވެހިސަރުކާރުގެ ގެޒެޓްގައި ބަޔާންކުރި ގާނޫނުގެ ދަށުން ރާއްޖޭގެ ޖިއާރީއަތުގެ ޖަލްދުގައި ބަޔާންކުރި ގާނޫނުގެ ދަށުން

"However, we have expressed numerous times that Turmaks Construction Pvt Ltd. is formed exclusively to execute the "Design and build of Tree Top Hospital Hulhumale". These bank deposits are inter-company transfer by our Parent company in Turkey to bare the expenses incurred in Maldives related to the project. We receive these payments from overseas to our BML USD account..."



Huseyin Onur Abali (MD), Turmaks insaat turizm iletism (Parent company), Ali Abbaadh (Financial Manager), 37
 Transfer credit Currency differ and Transfer credit incorrect account number
 38 ބަޔާންކުރި ގާނޫނުގެ ދަށުން 2.3 ގަވާއިދު

ဥပဒေရေးရာဌာနမှ တရားဝန်ထမ်းချုပ်ရုံးသို့ တောင်းဆိုချက်များကို စိစစ်ဆန်းစစ်ရာတွင် ဥပဒေရေးရာဌာနမှ တရားဝန်ထမ်းချုပ်ရုံးသို့ တောင်းဆိုချက်များကို စိစစ်ဆန်းစစ်ရာတွင် အကျိုးရှိစေရန်အတွက် အထောက်အကူပြုရန် တောင်းဆိုခဲ့ပါသည်။

32. အထောက်အကူပြုရန်အတွက် တရားဝန်ထမ်းချုပ်ရုံးမှ တောင်းဆိုချက်များကို စိစစ်ဆန်းစစ်ရာတွင် အကျိုးရှိစေရန်အတွက် အထောက်အကူပြုရန် တောင်းဆိုခဲ့ပါသည်။

33. ဥပဒေရေးရာဌာနမှ တရားဝန်ထမ်းချုပ်ရုံးသို့ တောင်းဆိုချက်များကို စိစစ်ဆန်းစစ်ရာတွင် အကျိုးရှိစေရန်အတွက် အထောက်အကူပြုရန် တောင်းဆိုခဲ့ပါသည်။

34. ဥပဒေရေးရာဌာနမှ တရားဝန်ထမ်းချုပ်ရုံးသို့ တောင်းဆိုချက်များကို စိစစ်ဆန်းစစ်ရာတွင် အကျိုးရှိစေရန်အတွက် အထောက်အကူပြုရန် တောင်းဆိုခဲ့ပါသည်။

40 Clarification of 'Bank Credits' မှတ်တမ်း၊ 4 ဇူလိုင် 2019 ခုနှစ်၊ 13 ဇူလိုင် 2019 ခုနှစ်၊ တရားဝန်ထမ်းချုပ်ရုံး

မှတ်တမ်း

41 2014/SC-A/41 မှတ်တမ်း၊ ဥပဒေရေးရာဌာနမှ တရားဝန်ထမ်းချုပ်ရုံးသို့ တောင်းဆိုချက်များကို စိစစ်ဆန်းစစ်ရာတွင် အကျိုးရှိစေရန်အတွက် အထောက်အကူပြုရန် တောင်းဆိုခဲ့ပါသည်။



Տրված հարցերի վերաբերյալ պարզապես չհարցազնուցվեցին, քանի որ հարցերը չէին հստակացվում, չէին բացահայտվում և չէին արժանանում պատասխանների։ Այսպիսով, հարցերի մեծ մասը չէին ընկալվում ուսուցիչների կողմից։ Այսպիսով, հարցերի մեծ մասը չէին ընկալվում ուսուցիչների կողմից։ Այսպիսով, հարցերի մեծ մասը չէին ընկալվում ուսուցիչների կողմից։ Այսպիսով, հարցերի մեծ մասը չէին ընկալվում ուսուցիչների կողմից։ Այսպիսով, հարցերի մեծ մասը չէին ընկալվում ուսուցիչների կողմից։

35.

Հարցերի մեծ մասը չէին ընկալվում ուսուցիչների կողմից։ Այսպիսով, հարցերի մեծ մասը չէին ընկալվում ուսուցիչների կողմից։ Այսպիսով, հարցերի մեծ մասը չէին ընկալվում ուսուցիչների կողմից։ Այսպիսով, հարցերի մեծ մասը չէին ընկալվում ուսուցիչների կողմից։ Այսպիսով, հարցերի մեծ մասը չէին ընկալվում ուսուցիչների կողմից։ Այսպիսով, հարցերի մեծ մասը չէին ընկալվում ուսուցիչների կողմից։ Այսպիսով, հարցերի մեծ մասը չէին ընկալվում ուսուցիչների կողմից։ Այսպիսով, հարցերի մեծ մասը չէին ընկալվում ուսուցիչների կողմից։

36.

Հարցերի մեծ մասը չէին ընկալվում ուսուցիչների կողմից։ Այսպիսով, հարցերի մեծ մասը չէին ընկալվում ուսուցիչների կողմից։ Այսպիսով, հարցերի մեծ մասը չէին ընկալվում ուսուցիչների կողմից։ Այսպիսով, հարցերի մեծ մասը չէին ընկալվում ուսուցիչների կողմից։ Այսպիսով, հարցերի մեծ մասը չէին ընկալվում ուսուցիչների կողմից։ Այսպիսով, հարցերի մեծ մասը չէին ընկալվում ուսուցիչների կողմից։ Այսպիսով, հարցերի մեծ մասը չէին ընկալվում ուսուցիչների կողմից։ Այսպիսով, հարցերի մեծ մասը չէին ընկալվում ուսուցիչների կողմից։



උපරිම අගයනු ලබන ප්‍රවේශයක් ලෙසින්, ප්‍රවේශයක් ලෙසින්

50. උපරිම අගයනු ලබන ප්‍රවේශයක් ලෙසින්, ප්‍රවේශයක් ලෙසින්

උපරිම අගයනු ලබන ප්‍රවේශයක් ලෙසින්, ප්‍රවේශයක් ලෙසින්

1. රටේ උපරිම අගයනු ලබන ප්‍රවේශයක් ලෙසින්, ප්‍රවේශයක් ලෙසින් 3 (මහලය) සංවර්ධනය කිරීමට.

I. උපරිම අගයනු ලබන ප්‍රවේශයක් ලෙසින්, ප්‍රවේශයක් ලෙසින්

රටේ උපරිම අගයනු ලබන ප්‍රවේශයක් ලෙසින්, ප්‍රවේශයක් ලෙසින්

උපරිම අගයනු ලබන ප්‍රවේශයක් ලෙසින්, ප්‍රවේශයක් ලෙසින් 40

ප්‍රවේශයක් ලෙසින්, ප්‍රවේශයක් ලෙසින්

II. රටේ උපරිම අගයනු ලබන ප්‍රවේශයක් ලෙසින්, ප්‍රවේශයක් ලෙසින්

රටේ උපරිම අගයනු ලබන ප්‍රවේශයක් ලෙසින්, ප්‍රවේශයක් ලෙසින් 42

ප්‍රවේශයක් ලෙසින්, ප්‍රවේශයක් ලෙසින් 45

III. රටේ උපරිම අගයනු ලබන ප්‍රවේශයක් ලෙසින්, ප්‍රවේශයක් ලෙසින්

රටේ උපරිම අගයනු ලබන ප්‍රවේශයක් ලෙසින්, ප්‍රවේශයක් ලෙසින් TR-2015/A2⁴⁶

රටේ උපරිම අගයනු ලබන ප්‍රවේශයක් ලෙසින්, ප්‍රවේශයක් ලෙසින්

රටේ උපරිම අගයනු ලබන ප්‍රවේශයක් ලෙසින්, ප්‍රවේශයක් ලෙසින්

2. රටේ උපරිම අගයනු ලබන ප්‍රවේශයක් ලෙසින්, ප්‍රවේශයක් ලෙසින්

රටේ උපරිම අගයනු ලබන ප්‍රවේශයක් ලෙසින්, ප්‍රවේශයක් ලෙසින්

රටේ උපරිම අගයනු ලබන ප්‍රවේශයක් ලෙසින්, ප්‍රවේශයක් ලෙසින් 34

රටේ උපරිම අගයනු ලබන ප්‍රවේශයක් ලෙසින්, ප්‍රවේශයක් ලෙසින්



⁴⁵ 42 වන කොටසේ "රටේ උපරිම අගයනු ලබන ප්‍රවේශයක් ලෙසින්, ප්‍රවේශයක් ලෙසින්"

⁴⁶ උපරිම අගයනු ලබන ප්‍රවේශයක් ලෙසින්, ප්‍රවේශයක් ලෙසින් TR-2015/A2 "රටේ උපරිම අගයනු ලබන ප්‍රවේශයක් ලෙසින්, ප්‍රවේශයක් ලෙසින්"

“Taxable revenue declared by taxpayer is lower than the revenue computed based on the information and documents available for the audit

Taxpayer has raised non-compliant tax invoices with regard to the services rendered”

٤٩ 61

“Taxpayer is required to declare the full revenue in the GST return and is requested to adopt necessary controls to avoid such errors henceforth

Taxpayer is required to pay additional tax on the difference amount as specified in Annexure 1

A valid tax invoice refers to invoice prepared with all the particulars required under the GST ACT

Taxpayer is advised to prepare fully compliant tax invoices in the future.”

٤٩ 61

٤٩ 61

٤٩ 61

٤٩ 61



26. ... 4 ...

27. ... mutual understanding ...

28. ...



සෑහෙන පරිදි පවතින අතර එමඟින් ආර්ථික විනය කොමසාරිස්වරයාගේ පවරයන් සම්බන්ධයෙන් පවතින පරිසරයේ විකෘතියක් ඇති කිරීමට හේතු විය හැකිය.

අදාළ කොටසේ 97 වන කොටසේ විධිවිධාන

29. රුහුණ පවරය: ආර්ථික විනය කොමසාරිස්වරයා විසින් 97 වන කොටසේ, මහජන සේවා සංස්ථාපන සභාවේ සභාපතිවරයාගේ කාර්ය මණ්ඩලයේ සේවයේ යෙදවීමේදී සහ අනෙකුත් සේවකයන්ගේ සේවයේ යෙදවීමේදී ආර්ථික විනය කොමසාරිස්වරයාගේ පවරයන් පිළිබඳව පවතින විධිවිධාන සම්බන්ධයෙන් පවතින විකෘතියක් ඇති කිරීමට හේතු විය හැකිය.

30. ආර්ථික විනය කොමසාරිස්වරයාගේ සේවයේ යෙදවීමේදී සහ අනෙකුත් සේවකයන්ගේ සේවයේ යෙදවීමේදී ආර්ථික විනය කොමසාරිස්වරයාගේ පවරයන් පිළිබඳව පවතින විකෘතියක් ඇති කිරීමට හේතු විය හැකිය. 50 වන කොටසේ සඳහන් කර ඇති 97 වන කොටසේ සඳහන් කර ඇති පවරයන් සම්බන්ධයෙන් පවතින විකෘතියක් ඇති කිරීමට හේතු විය හැකිය.



հարկային օրենսդրությունը. ճիշտագրությունը հանդիսանում է հարկային օրենսդրության մասնակի և չի կարող հանդիսանալ օրենսդրություն:

31. ճիշտագրությունը հանդիսանում է հարկային օրենսդրության մասնակի և չի կարող հանդիսանալ օրենսդրություն: Ենթադրյալում նշված հարկային օրենսդրությունը հանդիսանում է հարկային օրենսդրության մասնակի և չի կարող հանդիսանալ օրենսդրություն: 40 օր և 42 օր (բ) հարկային օրենսդրության մասնակի և չի կարող հանդիսանալ օրենսդրություն: 40 օր և 42 օր (բ) հարկային օրենսդրության մասնակի և չի կարող հանդիսանալ օրենսդրություն:

32. ճիշտագրությունը հանդիսանում է հարկային օրենսդրության մասնակի և չի կարող հանդիսանալ օրենսդրություն: 40 օր և 42 օր (բ) հարկային օրենսդրության մասնակի և չի կարող հանդիսանալ օրենսդրություն: 40 օր և 42 օր (բ) հարկային օրենսդրության մասնակի և չի կարող հանդիսանալ օրենսդրություն:

33. ճիշտագրությունը հանդիսանում է հարկային օրենսդրության մասնակի և չի կարող հանդիսանալ օրենսդրություն: 40 օր և 42 օր (բ) հարկային օրենսդրության մասնակի և չի կարող հանդիսանալ օրենսդրություն: 40 օր և 42 օր (բ) հարկային օրենսդրության մասնակի և չի կարող հանդիսանալ օրենսդրություն: 97 օր և 97 օր (բ) հարկային օրենսդրության մասնակի և չի կարող հանդիսանալ օրենսդրություն:

ճիշտագրություն 61 օր և 42 օր (բ)

34. օրենսդրություն: ճիշտագրությունը հանդիսանում է հարկային օրենսդրության մասնակի և չի կարող հանդիսանալ օրենսդրություն: 4 օր և 3 օր (բ) հարկային օրենսդրության մասնակի և չի կարող հանդիսանալ օրենսդրություն: 4 օր և 3 օր (բ) հարկային օրենսդրության մասնակի և չի կարող հանդիսանալ օրենսդրություն: 61 օր և 61 օր (բ) հարկային օրենսդրության մասնակի և չի կարող հանդիսանալ օրենսդրություն:



51 օրենսդրությունը հանդիսանում է հարկային օրենսդրության մասնակի և չի կարող հանդիսանալ օրենսդրություն: "ճիշտագրությունը հանդիսանում է հարկային օրենսդրության մասնակի և չի կարող հանդիսանալ օրենսդրություն:" TR-2016/G36

එමගින් ප්‍රමුද්‍රිතය TR-2015/A2

40. **සේවයේ සඳහා:** ප්‍රමුද්‍රිතයේ මෙහි විස්තරයට අනුව $A2^{52}$ ප්‍රමුද්‍රිතයේ 3 වන කොටසේ සඳහන් වන පරිදි එමගින් "එමගින් සේවයේ සඳහා" අතරින් ප්‍රමුද්‍රිතයේ 42 වන කොටසේ සඳහන් වන පරිදි අදාළවන ප්‍රධාන අරමුදල සඳහා අයදුම් පත්‍රයක් භාරදීමට සූදානම් වී සිටින බව පෙනේ. එමගින් සඳහන් වන පරිදි "අදාළවන ප්‍රධාන අරමුදල" සඳහා අයදුම් පත්‍රයක් භාරදීමට සූදානම් වී සිටින බව පෙනේ.

41. ප්‍රමුද්‍රිතයේ මෙහි විස්තරයට අනුව $A2$ අදාළවන ප්‍රධාන අරමුදල සඳහා ප්‍රමුද්‍රිතයේ 53 වන කොටසේ සඳහන් වන පරිදි අදාළවන ප්‍රධාන අරමුදල සඳහා අයදුම් පත්‍රයක් භාරදීමට සූදානම් වී සිටින බව පෙනේ. එමගින් සඳහන් වන පරිදි අදාළවන ප්‍රධාන අරමුදල සඳහා අයදුම් පත්‍රයක් භාරදීමට සූදානම් වී සිටින බව පෙනේ. එමගින් සඳහන් වන පරිදි අදාළවන ප්‍රධාන අරමුදල සඳහා අයදුම් පත්‍රයක් භාරදීමට සූදානම් වී සිටින බව පෙනේ.

42. ප්‍රමුද්‍රිතයේ මෙහි විස්තරයට අනුව අදාළවන ප්‍රධාන අරමුදල සඳහා අයදුම් පත්‍රයක් භාරදීමට සූදානම් වී සිටින බව පෙනේ. එමගින් සඳහන් වන පරිදි අදාළවන ප්‍රධාන අරමුදල සඳහා අයදුම් පත්‍රයක් භාරදීමට සූදානම් වී සිටින බව පෙනේ. එමගින් සඳහන් වන පරිදි අදාළවන ප්‍රධාන අරමුදල සඳහා අයදුම් පත්‍රයක් භාරදීමට සූදානම් වී සිටින බව පෙනේ.

43. ප්‍රමුද්‍රිතයේ මෙහි විස්තරයට අනුව අදාළවන ප්‍රධාන අරමුදල සඳහා අයදුම් පත්‍රයක් භාරදීමට සූදානම් වී සිටින බව පෙනේ. එමගින් සඳහන් වන පරිදි අදාළවන ප්‍රධාන අරමුදල සඳහා අයදුම් පත්‍රයක් භාරදීමට සූදානම් වී සිටින බව පෙනේ. එමගින් සඳහන් වන පරිදි අදාළවන ප්‍රධාන අරමුදල සඳහා අයදුම් පත්‍රයක් භාරදීමට සූදානම් වී සිටින බව පෙනේ.

44. ප්‍රමුද්‍රිතයේ මෙහි විස්තරයට අනුව අදාළවන ප්‍රධාන අරමුදල සඳහා අයදුම් පත්‍රයක් භාරදීමට සූදානම් වී සිටින බව පෙනේ. එමගින් සඳහන් වන පරිදි අදාළවන ප්‍රධාන අරමුදල සඳහා අයදුම් පත්‍රයක් භාරදීමට සූදානම් වී සිටින බව පෙනේ. එමගින් සඳහන් වන පරිදි අදාළවන ප්‍රධාන අරමුදල සඳහා අයදුම් පත්‍රයක් භාරදීමට සූදානම් වී සිටින බව පෙනේ.



52 එමගින් ප්‍රමුද්‍රිතයේ TR-2015/A2 "අදාළවන ප්‍රධාන අරමුදල සඳහා අයදුම් පත්‍රයක් භාරදීමට සූදානම් වී සිටින බව පෙනේ"

53 30 දිනකට පෙර 2020 දී එමගින් ප්‍රමුද්‍රිතයේ TAT-CA-B/2019/008 දිනපත.

අනුමැතිය සහ අනුමැතිය

මෙහිදී, අනුමැතිය ලබා දීමේ කාර්යාලය සහ අනුමැතිය ලබා දීමේ කාර්යාලය (C-0545/2015) දී අනුමැතිය ලබා දීමේ කාර්යාලය අනුමැතිය ලබා දීමේ කාර්යාලය (220-OA/2020/026) සහ අනුමැතිය ලබා දීමේ කාර්යාලය "සහ අනුමැතිය" යන අනුමැතිය ලබා දීමේ කාර්යාලය සහ අනුමැතිය ලබා දීමේ කාර්යාලය සහ අනුමැතිය ලබා දීමේ කාර්යාලය.

දැන්වීමේ කාර්යාලය

අනුමැතිය ලබා දීමේ කාර්යාලය

අනුමැතිය ලබා දීමේ කාර්යාලය (අනුමැතිය)

අනුමැතිය ලබා දීමේ කාර්යාලය

